

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්වයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාක්‍යාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවේ ගබඩාව සකස් කිරීම සඳහා වැයකර තිබුණු රු.688,834ක් හා එකතුව රු.4,704,500ක් වටිනා ට්‍රැක්ටරයක්, ටේලරයක් හා බොබි කැට යන්ත්‍රයක් ප්‍රාග්ධනිත කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුමේ ශේෂය රු.5,393,334ක් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	ප්‍රාග්ධන වැය සහ වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2019 වර්ෂයට අදාළව 2020 හා 2021 වර්ෂයන්හිදී මුදලින් ලැබී තිබුණු මුද්දර ගාස්තු රු.5,368,478ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් හිඟ හිටි මුද්දර ගාස්තු ශේෂය තුළ ඇතුළත්ව තිබීමෙන් ජංගම වත්කම් හා සම්ප්‍රවේණිත අරමුදල එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	ආදායම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාක්‍යාව

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය අවසානයට ජංගම නොවන වත්කම් ශේෂය හා භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව ජංගම නොවන වත්කම් ශේෂය අතර රු.2,753,876ක වෙනසක් පැවතුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.
(ආ) ගිණුම් ශේෂ 02කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය හා උපලේඛන අනුව ශේෂයන් අතර රු.6,849,498ක වෙනසක් පැවතුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති සංග්‍රහයේ 218 රීතිය	ප්‍රාදේශීය සභාව සතු සියලු ඉඩම් හා ගොඩනැගිලි සෑම වර්ෂයකටම වරක් පරීක්ෂණ මණ්ඩලයක් මගින් පරීක්ෂා කර නොතිබුණි.	දේපළ පරීක්ෂා කිරීමට මණ්ඩලයක් පත්කර ඇත. ඉදිරියේදී නිවැරදි කරන බව.		ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති අනුව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 (2)	වසර 02 ඉක්මවූ රු.15,737,883 ක් වූ තැන්පතු නියාදනය කර නොතිබුණි. එම ශේෂය තුළ වසර 05 ඉක්මවූ රු.12,176,613ක ශේෂයක්ද පැවතුණි.	වසර 05 ඉක්මවූ ශේෂ ආදායමට ගැනීමට කටයුතු කරන බව.		මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) 2020 ඔක්තෝබර් 02 දිනැති අංක 05/2020 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 2(අ) සහ (ආ) ඡේද	අපහරණය කළයුතු තත්ත්වයේ පැවති වාහන 04ක් හා අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පැවති වාහන 05ක් පිළිවෙලින් අපහරණය කිරීමට හා අලුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි.	නව සභාව ආරම්භ කර අපහරණය කිරීමට බලාපොරොත්තු වන බව හා ඉදිරියේදී අවශ්‍යතාව සහ මුදල් සීමාවන් සලකා බලා අලුත්වැඩියා සිදුකරන බව.		චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.101,564,412ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු. 64,947,431ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත්කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කල ආදායම	රැස්කල ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කල ආදායම	රැස්කල ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	13,657,515	12,016,795	14,334,317	4,197,906	13,209,069	12,629,922	11,971,803	5,670,745
කුලී	18,073,153	15,877,504	14,768,851	5,573,480	18,842,914	15,301,888	13,752,511	4,432,293
බලපත්‍ර ගාස්තු	2,850,100	5,507,864	5,610,444	363,371	3,975,500	4,400,625	4,722,307	361,371
වෙනත් ආදායම්	49,589,839	46,878,139	12,734,758	320	75,423,820	63,945,754	7,388,340	320
	<u>84,170,607</u>	<u>80,280,302</u>	<u>47,448,370</u>	<u>10,135,077</u>	<u>111,451,303</u>	<u>96,278,189</u>	<u>37,834,961</u>	<u>10,464,729</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති හිඟ වරිපනම් බදු ශේෂයෙන් රු.2,192,548ක් 2025 මැයි මාසය වන විටත් අයකරගෙන නොතිබුණු අතර, එම ශේෂය තුළ වසර 05කට වඩා පැරණි රු.1,063,177ක ශේෂයක් ද පැවතුණි.	සෑම කාර්තුවක් අවසානයට පෙර ජංගම සේවාවන් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව.	හිඟ ආදායම් අය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති අක්කර බදු ශේෂයෙන් රු.132,403ක් 2025 මැයි මාසය වන විටත් අයකරගෙන නොතිබුණු අතර, එම ශේෂය තුළ වසර 05කට වඩා පැරණි රු.118,602ක ශේෂයක් ද පැවතුණි.	කාර්යාල නිලධාරීන් ගෙයින් ගෙට යාමේ වැඩසටහනක් හා ජංගම සේවා වැඩසටහන් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව.	හිඟ අක්කර බදු නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) ප්‍රාදේශීය සභාව සතු නව පළමු වෙළෙඳ සංකීර්ණය සහ දෙවන වෙළෙඳ සංකීර්ණයන්හි ඉදිකිරීම් දෝෂ හේතුවෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට අපහසු වීම නිසා කඩකාමරවල බදුකරුවන් විසින් කඩ කුලී ගෙවීම පැහැර හැර තිබුණි. මේ නිසා සමාලෝචිත වර්ෂය අවසන් වනවිට හිඟ කඩ කුලී රු.3,371,450 ක් අයවිය යුතුව පැවති අතර, එම ශේෂය තුළ වසර 05ට වැඩි කාලයක සිට අයවිය යුතුව පවතින රු.915,550ක ශේෂයක් ද විය.	ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සොයා හිඟ මුදල් සඳහා සහන, කපා හැරීම් ආදිය මගින් විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන බව.	ගැටළු නිරාකරණය කර ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව සතු සුසාන භූමි 02ක, ඉඩම් කොටස් 09ක හා ගොඩනැගිලි 03ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	අදාළ වත්කම් තක්සේරු කර ගිණුම්ගත කරන බව.	තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව රු.5,553,267 ක් වූ ණය හිමි ශේෂය තුළ වසර 05ක් ඉක්මවූ රු.2,433,915 ක් වූ හඳුනාගත නොහැකි ශේෂයක් පැවතුණි. එම ශේෂය හඳුනාගෙන නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළ ද කටයුතු කර නොතිබුණි.	පෙර වර්ෂයන්ද පරීක්ෂාකර බලා ඉදිරියේදී නිවැරදි කරන බව.	ණය හිමි ශේෂය හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රඹුක්කන මහජන පුස්තකාලයේ හා ඉඹුල්ගස්දෙණිය මහජන පුස්තකාලයේ ආරම්භ කර තිබුණු පරිගණක ඒකක පිළිවෙලින් 2023 අප්‍රේල් 30 දින හා 2022 සැප්තැම්බර් 04 දින සිට වසා දමා තිබුණි. ඒ හේතුවෙන් එම මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ ලබුන් සඳහා ලබා දුන් සේවාව අහිමි වී තිබුණු අතර එම ස්ථානය හා ඒ තුළ වූ වත්කම් නිෂ්කාර්යයව පැවතුණි.	පරිගණක පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලබනු බව හා පරිගණක ඒකකය ඉදිරියේදී සකස් කරන බව.	වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතු අතර, අදාළ සේවාව විධිමත්ව සැපයීමට කටයුතු කළ යුතුය.
(ආ) පැරණි ප්‍රජා ශාලාව කඩා ඉවත් කිරීමේදී එහි තිබුණු ද්‍රව්‍ය හා භාණ්ඩ සමීක්ෂණයෙන් ඉවත් කිරීමට නිර්දේශ වූ අබලි ද්‍රව්‍ය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය තුළ රඳවා තැබීම හේතුවෙන් 2024 පෙබරවාරි 21 දිනෙන් පසු ශ්‍රවණාගාරය කුලියට ලබා දීමට නොහැකි වී තිබුණි. ඒ හේතුවෙන් සභාවට ලැබිය යුතු ආදායමක් අහිමිව පැවතුණි.	ශාලාවේ කොටසක් ප්‍රයෝජනයට ගතහැකි අයුරින් සකසා ඇති බව.	වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය 2023 මාර්තු සිට නිෂ්කාර්යව පැවතුණි.	යන්ත්‍රය කුලියට ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත්ව නොමැති බව.	වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාව සතු ඉඩම් කැබලි 19ක අයිතිය පවරා ගෙන නොතිබුණු අතර, සුසාන භූමි 15ක අයිතිය පවරා ගැනීමට ද කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කරන බව.	වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 ව්‍යාපෘති කවාර්න් හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය

රඹුක්කන සතිපොල භූමියේ සෙල්ලම් මිදුලේ වැට ඉදිකිරීම සඳහා 2024 වර්ෂයේදී රු.1,458,684ක් වැයකර තිබුණ ද, 2025 මැයි වන විටත් සෙල්ලම් උපකරණ සවි කර භාවිතා කළ හැකි පරිදි සකස් කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී අදාළ සවි කිරීම් කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.

නිර්දේශය

අවශ්‍ය උපකරණ සවි කර භාවිතා කළ හැකි පරිදි සකස් කළ යුතුය.